

වෙනස්වෙමුද?

අප මීට වසර 25 කට පමණ පෙර දැක තිබූ සමාජ චරිතයට අද සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. එදා තිබූ සමහරක් දෑ අද වන විට තිබූ තැන් පවා සොයා ගැනීමට නොහැක. එදා භාවිතා කළ භාෂාව, වාහන සහ අතිකුත් දෑ අද කෙතරම් නම් වෙනස් වී ඇත්ද, ඒ හා සමානව නොවුණද මිනිසාගේ ඉදිකිරීම්, දැක්ම සම්ප්‍රමාණයකට වර්ධනය වී ඇති බව නොරහසකි.

අපට මතක ඇති කාලයේ ප්‍රචලිත වූ ජංගම දුරකථනය හඳුන්වා දුන් මුල් අවධියේ එය යම්කු සතුටු හිඛිම තමාගේ ප්‍රතිරෝධය සමාජගත කිරීමට යම් හේතුවක් විය. නමුත් අද වන විට එය පදික වේදිකාවේ මාලු තට්ටුවට ඇති පැත්තේ අලෙවි කරන නො-වර්තනා සිල්ලර භාණ්ඩයකි. එයට හේතුවක් වන්නට ඇත්තේ ජංගම දුරකථනය සහ ඒ හා සමානව පවතින තාක්ෂණික භාණ්ඩ වල වර්ධනයේ වේගය අනුව එම තාක්ෂණික වේගය ජංගම දුරකථනය නොවර්තනා භාණ්ඩයක් බවට පත් කර ඇති බවයි. එනම් අනෙක් පැත්තෙන් නවීන තාක්ෂණයේ වර්ධනය කියාපෑමට එය කදිම සාධකයක් ද වීමයි.

මුලු ලෝකයම තනි යායක් ලෙස සම්බන්ධව පවතින බව සත්‍යයකි. විවේක පවතින තාක්ෂණික ආකාරය සහ මෙවලම් අප ජීවිතයට දරා ගැනීමට පවා අපහසු තරමේ වෙයි. මානවයාගේ පරිනාමයේ සුවිශේෂී අවස්ථා ගණනාවක් 21 වන ශත වර්ෂයේ සිදු වෙමින් පවතී. එය කිසිවකුට නවතාලිය නොහැකිය. ඒ හා සටන් වැදීම සමාජ ගමනක ආපස්සට යාමකි. එයට වෙර කිරීම තම ඉදිකිරීම් දැක්ම වර්තමාන සමාජ තාක්ෂණික පරිසරයට ගලපා ගැනීමට නොහැකි වීමේ මානසික තත්ත්වයක් වනු ඇත.

මෙම තාක්ෂණික දියුණුවත් සමඟ මිනිසාගේ දැක්මද ජීවන රටාවද වෙනස් විය. අධ්‍යාපන සෞඛ්‍ය සේවා ආදියෙන් ද මෙම දියුණුව වැළඳ ගන්නා ලදී. සියල්ලන්ම මෙම නවීන තාක්ෂණික මෙවලම් ප්‍රයෝජනයට ගනිමින් තම ජීවිතය වඩ වඩාත් පහසු කර ගැනීමට, දියුණු කර ගැනීමට උත්සාහ දරමින් සිටිති. එය ඕනෑම සමාජ ක්‍රමයක සිදුවන සිද්ධිප්‍රාග්ධයකි. ලෝකයේ දියුණුවට සාපේක්ෂව රටන්, රටේ දියුණුවට සහ ලෝකයට සාපේක්ෂව මිනිසාගේ දියුණු විය යුතු වනු ඇත. මෙම සාපේක්ෂත්වයට අනුගත නොවීමට නොහැකි වන අය ලිං මැඩියන් ලෙස ජීවත් වීමේ හැකියාවක් නැත්තේද නැත.

කෙසේ වුවද මෙම තාක්ෂණික සහ සමාජ වෙනස ජීවත්වන මිනිසාට සර්ව සම්පූර්ණයෙන් නොද හෝ හරක වී නැත. ඕනෑම වෙනස්වීමක පවතින නොද සහ හරක මෙම සමාජ වෙනසේද පවතී. මිනිසාගේ කාර්මිකත්වය වැඩිවී පවුල් සබඳතා දුරස් වී ඇත. සමාජ සම්මතයන් සිරිත් විරිත් කප්පාදු වෙමින් ඇත. මිනිසා විශ්වාස වෙළෙන්දන්ගේ ආදායම අඩු වී ඇත. ජීවන තත්ත්වය ජීවන විලාසය වෙනස් වී ඇත. සමාජ ක්‍රමයක මූලික තත්ත්වයන් වෙනස් වන විට එහි පවතින අවශේෂ අගෝපාංග වෙනස් නොවී තිබීමට නොහැකි වනු ඇත. අප ජීවත් වන්නේ මෙවන් සමාජ ක්‍රමයකය. මෙම සමාජ ක්‍රමයේම පතුලේ සිරවී ඇති සමහරක් පණ්ඩිතයන් මෑත කාලයේ ජනතාවට ඒකාකාරී මව්දෙනක් දෙමින් ඇත. එනම්, මෙම සමාජ ක්‍රමය මිනිසාට ඉතා හානිදායක බවත් එහෙයින් අප නැවත අපගේ පැරණි ජීවන රටාවට යා යුතු බවයි. අප ප්‍රවණත්, රැජිවන මිනිසා වැඩසටහන් මගින් විවිධ වටිනාකම් මගින් විවිධ වට මෙම සංකල්පය

මුලු ලෝකයම තනි යායක් ලෙස සම්බන්ධව පවතින බව සත්‍යයකි. විවේක පවතින තාක්ෂණික ආකාරය සහ මෙවලම් අප ජීවිතයට දරා ගැනීමට පවා අපහසු තරමේ වෙයි. මානවයාගේ පරිනාමයේ සුවිශේෂී අවස්ථා ගණනාවක් 21 වන ශත වර්ෂයේ සිදු වෙමින් පවතී. එය කිසිවකුට නවතාලිය නොහැකිය. ඒ හා සටන් වැදීම සමාජ ගමනක ආපස්සට යාමකි. එයට වෙර කිරීම තම ඉදිකිරීම් දැක්ම වර්තමාන සමාජ තාක්ෂණික පරිසරයට ගලපා ගැනීමට නොහැකි වීමේ මානසික තත්ත්වයක් වනු ඇත.

ගමනක් යාමට පැවැසීමට සම්බන්ධ මන්දමානසික ව්‍යාකූලතාවයකි.

මෙසේ පවසන අයගේ දැක්ම සහ අදහස ඉතා විකිඳිය. එය මිනිසාගේ සුවසෙත පිණිස මනා ජයග්‍රහණයකි. එනමුත් එය ප්‍රායෝගික තත්ත්වයක නොපවතින මනෝරාජික සංකල්පයකි. එවන් සංකල්ප වෙළඳාම අපගේ සමාජයේ යම් වාසි සහගත ආදායම් මාර්ගයක් වී ඇත.

අප නැවත පැරණි ක්‍රමයන්ට පා නබනවා නම් සමස්ත සමාජ පරිසරයම ඒ හා සමානව ආ පස්සට යා යුතු වනු ඇත. සමාජ පරිසරයම මේ තත්ත්වයේ පවතින විට මිනිසා පමණක් නැවත පැරණි ජීවන රටාවකට පිය නැගීම

කර ගත හැකි වන්නේ කෙසේද කියා ජනතාව මෙහෙයවීමයි. මේ හා අනවරත අරගලයක යෙදෙමින් ජීවත් වන ජනතාවට පවතින සමාජ ක්‍රමයේ එම අරගලයට අනුගත වීමට ඇවැසි ක්‍රමවේදය පසක් කර දීමයි.

ඕනෑම පුද්ගලයකුගේ සමාජ ප්‍රතිරෝධය බවට පත්වන්නේ තමා හැදී වැඩුණු සමාජ පරිසරයට සාපේක්ෂවය. තමා කළ සිටීම පීඩාවෙන්, අත ගිනකම් වලින් සහ අන් අයගේ බලපෑමට නතු වී ජීවත් වූයේ නම් එවන් බොහෝමයක් අය පවතින සමාජ ක්‍රමයට වෙර කරන බව මනෝවේදය විද්‍යා වේ සඳහන් වේ. මවුන් අදටත් දේශනා කරන්නේ "අපේ කාලයේ අපි හැදුනෙ මිය වූයේ නොවේ" ය කියාය. මවුනට පවතින සමාජය, සමාජ විලාසිතා, සමාජ සංකල්ප, සමාජ දියුණුව, නව තාක්ෂණික මෙවලම් හයට අදාළව පවතී. තමාට නොලැබුන ඒ සමාජ බද්ධ වීම වර්තමාන මිනිසාටද විදීමට නොදීමට තරම් මවුන් කුහකය. මෙවන් මානසික තත්ත්වයක ජීවත් වන අය අපට අපගේ රෝගාබාධ වර්ධනයට, සංස්



සාකච්ඡා වනු ඇත. මවුන් පවසා සිටිනුයේ අපගේ වැරදි ජීවන රටාවන්, වැරදි ආහාර රටාවන් හේතුවෙන් අප සමාජය පිරිහෙමින් පවතින බවය. විවිධ රෝගාබාධ වැළැක්වීම බවය. සංස්කෘතිය වැනසෙන බවය. මේ සඳහා වන වගා අපි පැරණි ක්‍රම නැවත සමාජගත කළ යුතු බවයි.

මහා සමාජ පරිවර්තනයක අනුමුඛිතව වන අප පැරණි ජීවන රටාවට යාම යනු මොනතරම් කාලෝචිත ප්‍රායෝගික ක්‍රියාවක් ද? අපට නැවත පැරණි ජීවන රටාවන් සඳහා යොමු විය හැකි ද? සමාජයේ ජීවත්වන බහුතරය පවතින සමාජ ක්‍රමයට අනුගත වී ඇති මිනිසුන් පැරණි ජීවන රටාව අනුගමනය කරයි ද?

මෙම ගැටළු සඳහා අප සතුටු පිළිතුරු නොමැත. සැබෑවටම මිනිසාට ආපස්සට

යනු හාස්‍යය උපදවන ක්‍රියාවකි. මුලු මහත් සමාජයම සෑම තත්පරයකදීම වෙනස් වෙමින් පවතින තරමට අප ජීවත් වන සමාජය වේගයෙන් ගමන් කරයි. දැනුම යනු අපට හමා යා නොහැකි තරමට වේගයෙන් වෙනස් වන සාධකයකි. අප මෙම සමාජ තත්ත්වයන් සමඟ අනුගත විය යුතුය. එම සමාජය සතුටු පවතින දෑ අපගේ ජීවන තත්ත්වයන් සමඟ සම්බන්ධ කර ගත යුතුය. මව්දෙන විය යුතු වන්නේ පවතින සමාජ ක්‍රමය තුළ නිවැරදි ජීවන රටාවක් සඳහා මිනිසා පෙළඹවීමයි. කාර්යබහුල, ඒකාකාරී ජීවන ගමනට නවීන තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් එම මානසික ඒකාකාරීතාවය නැති කර ගැනීමට මව්දෙන, විෂයකෙත පවුල් සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයන් පවතින සමාජ ක්‍රමය තුළම ඇති

කෘතික විනාශයට, ජීවන රටාවේ වර්ධනය වැඩි සියළුම වෙනස් වීම් සඳහා පවතින සමාජ ක්‍රමයේ අඩුපාඩුවක් නිසා සිදුවූ දෙයක් ලෙස අර්ථකතනය කර අපට දේශනා කරයි. සැබවින්ම, පවතින ධනෝත්ප්‍රේරණය ආර්ථිකය මිනිසාට සර්ව සුභදායක නොවනු ඇත. එහි විවාදයක් නැත. නමුත් මෙම සමාජ ක්‍රමයට වෙර කිරීම නොව ඒ තුළින් මනුෂ්‍යත්වය උද්දීපනය කරමින් වඩ වඩාත් මිනිසාගේ ප්‍රගමනයට ඇවැසි දායකත්වය හරහා නව සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීමට අප උපක්‍රමයක් නොවන තාක්, පැරණි සමාජ රටාවන් සඳහා යොමු කිරීමට උත්සාහ කරන මනෝවිකාරී පණ්ඩිතයන් අපට ගල්පුරයේ රජවන් කතා කියා දෙනු ඇත.

A van for hire (Nissan elgrand)
Call Sidani
0432625528

Share accommodation available
for uni student
in Glen Waverley central.
Call Sidani 0432625528

Aged care
during day time only.
Day care
for your older parents
at our home.
Please call Sidani
0432625528